

කතරගම ප්‍රාදේශීය සභාව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

කතරගම ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය මෙහෙයුම් ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 (1) උප වගන්තිය සමඟ සංශෝධිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට කතරගම ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු

කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවියහැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම්කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මහභරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද ,අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත්වී ඇතිබව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත්කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.

(ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (i) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට වැඩ නිමකර තිබූ ව්‍යාපෘති 03 ක වටිනාකම රු. 15,044,085 ක් සහ කතරගම සතිපොල වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් දරන ලද රු. 39,583,545 ක් ප්‍රාග්ධනිත කර නොතිබුණි.	2025 වර්ෂයේ ගිණුම්ගත කිරීමට කටයුතු කරන බව.	ව්‍යාපෘතිවල වටිනාකම ඉඩම් හා ගොඩනැගිලි යටතේ ගිණුම්ගත කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට කතරගම සති පොල වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ප්‍රාදේශීය සංවර්ධන සභායක ව්‍යාපෘතියෙන් ලැබිය යුතු රු. 9,506,717 ක බිල්පත් වටිනාකම ගිණුම්ගත කර නොතිබුණි.	-එම-	ව්‍යාපෘති වෙනුවෙන් ලැබිය යුතු බිල්පත් වටිනාකම කර්මාන්ත ණයහිමි හා කර්මාන්ත ණයගැතියන් යටතේ ගිණුම්ගත කළ යුතුය.

1.7 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2013 ජුනි 28 දිනැති පොදු හෝ පෞද්ගලික වෙළඳපලවල් පිළිබඳ අතුරු ව්‍යවස්ථාව.	32 හා 33 වගන්ති	සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින වන විට සභාව සතු කඩ කාමර 156 ක් සම්බන්ධයෙන් ගිවිසුම්ගත වී නොතිබුණු අතර කඩ කාමර 82 ක ගිවිසුම්ගත කාලය අවසන් වී තිබුණි.	කඩ කාමර විෂය අතුරු ව්‍යවස්ථාව යාවත්කාලීන කරන අනුව කටයුතු කළ යුතුය.
(ii) 34(III) වගන්ති	කඩ කාමර 206 ක් 2013 වර්ෂයෙන් පසුද කඩ කාමර 45 ක් 2015 වසරෙන් පසුද තක්සේරු කර නොතිබුණි.	නව තක්සේරුව ක්‍රියාත්මක කිරීමට කඩහිමියන් විරෝධතා ඉදිරිපත් කර ඇත.	කඩ කුලී වසර 05 කට වරක් තක්සේරු කළ යුතුය.

(iii) 31(III) 40 වගන්ති	කඩ කාමර 17 ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව වෙනත් පාර්ශවයක් වෙත ලබාදී තිබුණි.	ඉදිරියේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	බදුකරුගේ ඉල්ලීම මත හෝ බදුකරුවෙකු මිසයාම මත හැර අනෙකුත් අවස්ථාවල ටෙන්ඩර් කැඳවීම සිදුකළ යුතුය.
-------------------------	---	---	--

(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ මුදල් රෙගුලාසි 770(4)

2018 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා කාලයක සිට අක්‍රියව පැවති වාහන 06 ක් අලුත්වැඩියා කර භාවිතයට ගැනීමට කටයුතු කර නොතිබුණි.

මෙම සම්බන්ධව කටයුතු සම්බන්ධව පළාත් යාන්ත්‍රික අධ්‍යක්ෂගෙන් නිර්දේශ ලබාගැනීමට කටයුතු කරන බව.	වාහන ඉදිරියේදී කිරීම පළාත් යාන්ත්‍රික අක්‍රියව පවතින වාහන අලුත්වැඩියා කර භාවිතයට ගත යුතුය.
---	--

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵලය

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු. 32,216,491 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු. 4,944,418 ක් විය.

2.2 මූල්‍ය පාලනය

	විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	ප්‍රාදේශීය සභාව විසින් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට පිළියෙල කර තිබූ බැංකු සැසඳුම් ප්‍රකාශය අනුව 2013 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා හඳුනා නොගත් ලැබීම් රු.129,522 ක් සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි.	ඉදිරිපත් කර නැත.	හඳුනා නොගත් ලැබීම් බැංකුවෙන් විමසා හඳුනා ගැනීම සඳහා කටයුතු කළ යුතුය.
(ආ)	සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ප්‍රාදේශීය සභාවේ බැංකු සැසඳුම් ප්‍රකාශය අනුව අවස්ථා 06 කදී රු. 22,580 ක් වූ සාවද්‍ය හර කිරීම් අනාවරණය කර තිබූ අතර ඒවා නිවැරදි කිරීම සඳහා ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.	ඉදිරිපත් කර නැත.	සාවද්‍ය හර කිරීම් නිවැරදි කිරීම සඳහා කටයුතු කළ යුතුය.

2.3 ආදායම් පරිපාලනය

2.3.1 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්ය සාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ බිල්කරන ලද රු.68,166,698 ක් වූ මුළු ආදායමින් වර්ෂය අවසාන වන විට රු. 21,678,104 ක් අයකර නොතිබුණු අතර එය මුළු බිල්කල ආදායමෙන් සියයට 32 ක් විය.	ඉදිරියේදී හිඟ ආදායම් අයකර ගැනීමට කටයුතු කරන බව.	පනතේ විධි විධාන අනුව හිඟ ආදායම් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ ජනවාරි 01 දිනට පසුගිය වර්ෂවලට අදාළ හිඟ වරිපනම් බදු ශේෂය රු. 18,124,400 ක් පැවතුණ අතර වර්ෂය තුළ සියයට 17 ක් එනම් රු.3,092,998 ක් පමණක් ලැබී තිබුණි.	හිඟ වරිපනම් බදු අයකර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගෙන ඇති බව.	-එම-
(ඇ) කුලී ආදායම්		
(i) සමාලෝචිත වර්ෂයේ ජනවාරි 01 දිනට පසුගිය වර්ෂවලට අදාළ හිඟ කඩ කාමර කුලී ආදායම රු. 13,960,867 ක් පැවතුණ අතර වර්ෂය තුළ සියයට 16 ක් එනම් රු. 2,307,000 ක් ලැබී තිබුණි.	අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බව.	-එම-
(ii) සමාලෝචිත වර්ෂයේ ජනවාරි 01 දිනට පසුගිය වර්ෂවලට අදාළ රථගාල් ටෙන්ඩර් දීමේ ආදායම රු.25,288,369 ක් වූ අතර වර්ෂය තුළ හිඟ ආදායමෙන් සියයට 17 ක් එනම් රු.4,406,115 ක් පමණක් ලැබී තිබුණි. ඒ අනුව සියයට 83 ක් එනම් රු.20,882,254 ක් තව දුරටත් අයවීමට පැවතුණි.	-එම-	-එම-
(iii) සමාලෝචිත වර්ෂයේ ජනවාරි 01 දිනට පසුගිය වර්ෂවලට අදාළ සතිපොළ ටෙන්ඩර්දීමේ කුලී රු. 1,612,777 ක් පැවතුණ අතර වර්ෂය තුළ සියයට 51 ක් එනම් රු. 817,623 ක් පමණක් ලැබී තිබුණි.	හිඟ මුදල් ඉදිරියේදී අයකර ගැනීමට කටයුතු කරන බව.	-එම-
(iv) සමාලෝචිත වර්ෂයේ ජනවාරි 01 දිනට 2016 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා පොදු වැසිකිළි ටෙන්ඩර්දීමේ හිඟ ආදායම රු. 5,945,757 ක් වූ අතර වර්ෂය තුළ ලැබී තිබුණේ සියයට 18 ක් එනම් රු. 1,041,653 ක් පමණක් ලැබී තිබුණි.	-එම-	-එම-
(ඈ) වෙනත් ආදායම්		
ප්‍රාදේශීය සභාව වෙත අයවිය යුතු 2021 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා හිඟව පැවති දැන්වීම් පුවරු ගාස්තු රු.2,533,237 ක් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින වන විටත් අයකර ගැනීමට නොහැකි වී තිබුණි.	-එම-	-එම-

3. මෙහෙයුම් සමාලෝචනය
3.1 කළමනාකරණ අකායර්ක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සභාව විසින් තඩත්තු කරනු ලබන වීථි පහන් සම්බන්ධයෙන් සංගණනයක් සිදුකර නොතිබුණු අතර සභාවට අයත් වීථි පහන් සංඛ්‍යාව, ඒවා පිහිටි ස්ථානය හඳුනාගෙන නොතිබුණි.	2025 වර්ෂයේදී වීථි පහන් සම්බන්ධයෙන් සංගණනයක් සිදු කිරීමට කටයුතු කරන බව.	වීථි පහන් සම්බන්ධයෙන් සංගණනයක් කළ යුතුය.
(ආ) සභාව සතු මාර්ග 200 ක් ඉන්වෙන්ට්‍රිගත කර තිබුණත්, සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින වන විට ඒවා ගැසට් පත්‍රයක පලකර සභාව වෙත පවරා ගෙන නොතිබුණි.	ප්‍රාදේශීය සභාව සතු මාර්ග ගැසට් පත්‍රයේ පළ කර සභාව වෙත පවරා ගැනීමට කටයුතු කරන බව.	මාර්ග ඉන්වෙන්ට්‍රි ගතකර ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කළ යුතුය.
(ඇ) 2018 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා අනුමත කර තිබුණු ගොඩනැගිලි සැලසුම් 85 ක් පරීක්ෂා කර අනුකූලතා සහතික නිකුත් කර නොතිබුණි.	මේ වනවිට නාගරික සංවර්ධන පනත ප්‍රකාරව කටයුතු කරමින් පවතින බව.	ගොඩනැගිලි ඉදිකිරීම් නියාමනයකට ලක්විය යුතුය.

3.2 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ප්‍රාදේශීය සභාව රු.509,863,561 ක් වූ ඉඩම් හා ගොඩනැගිලි 58 ක අයිතිය සභාව වෙත පවරා ගැනීමට කටයුතු කර නොතිබුණි.	පවරාගැනීමට අදාළව ආයතනවලින් ඉල්ලීම් කර ඇති බව.	ඉඩම් හා ගොඩනැගිලිවල අයිතිය කඩිනමින් පවරා ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) පසුගිය කාල පරිච්ඡේදයන්හි සභාව සතුව තිබූ රු. 263,593,167 ක් වටිනා දේපල 14 ක් බාහිර පාර්ශව විසින් අත්පත්කරගෙන තිබූ අතර එම දේපල නීත්‍යානුකූලව සභාව වෙත පවරා ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.	-එම-	-එම-

3.3 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට සභාවේ තනතුරු 15 කට අදාළව සේවකයින් 29 දෙනෙකුගේ උපතනාවයක් පැවතුණි.	පුරප්පාඩු සම්බන්ධයෙන් පළාත් පාලන කොමසාරිස්වරයා දැනුවත් කර ඇති බව.	සේවක උපතනා මහභරවා ගැනීම සඳහා කටයුතු කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ස්ථාන මාරු වී ගිය, විශ්‍රාම ගිය, වැඩ තහනම් කළ, සේවය අතහැර ගිය හා මිය ගිය සේවකයන් 29 ක ගෙන් රු.675,637 ක් අයවිය යුතුව තිබුණි.	ගෙවීම් කිරීම සඳහා ලිඛිතව දන්වා ඇති බව.	අය නොවී පවතින ශේෂ අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

3.4 දෘශ්‍ය අක්‍රමිකතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ප්‍රාදේශීය සභාව විසින් පසුගිය වර්ෂය සඳහා භාණ්ඩ සමීක්ෂණය සමාලෝචිත වර්ෂයේ මැයි 07 දින සිදුකර තිබූ අතර එම භාණ්ඩ සමීක්ෂණයේදී භාණ්ඩ වර්ග 64 ක ඒකක 850 ක උපනතාවයන් හඳුනාගෙන තිබූ අතර සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින වන විටත් ඒ සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශවයන් හඳුනාගෙන අදාළ ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.	සෘජුවම වගකීම පැවරී ඇති නිලධාරීන් වෙත ලිඛිතව දැනුවත් කර ඇති බව.	භාණ්ඩ උපනතා සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශවයන් හඳුනාගෙන ක්‍රියාමාර්ග ගත යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය වෙනුවෙන් ප්‍රාදේශීය සභාව විසින් පිළියෙලකර තිබුණු අයවැය ලේඛනය අනුව ඇස්තමේන්තු කළ ආදායම් හා වියදම්, වර්ෂයේ තර්ථ ආදායම් හා වියදම් සමඟ සැසඳීමේදී ආදායම් විෂයයන් 08 ක සියයට 15 සිට සියයට 103 දක්වාද වියදම් විෂයයන් 05 ක සියයට 24 සිට සියයට 84 දක්වාද විචලනයන් පැවතුණි.	ඉදිරියේදී නිසි පරිදි අයවැය සකස් කිරීමට පියවර ගන්නා බව.	අයවැය ලේඛනය ඵලදායී පාලන කාරකයක් ලෙස හඳුනාගත යුතුය.